

ආයතනයේ නම

: කොළඹ මහා නගර සභාව

පාර්ලිමේන්තු ප්‍රකාශනමාලා අංක : 490

පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් සභාගත කරන ලද කොළඹ මහා නගර සභාව සම්බන්ධ වාර්තාව සම්බන්ධයෙන් ස්ථාවර නියෝග අංක 119(4) යටතේ ගරු මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාගේ නිරීක්ෂණ සහ ගනු ලබන පියවර පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම.

නிறுவනத்தின் பெயர்

: கொழும்பு மாநகர சபை

பாராளுமன்ற வெளியீட்டுத்
தொடர் இலக்கம்

: 490

பாராளுமன்றத்தின் பொதுக் கணக்குக் குழுவினால் சமர்ப்பிக்கப்பட்ட கொழும்பு மாநகர சபையின் அறிக்கை தொடர்பாக நிலையியற் கட்டளை 119(4) இன் கீழ் கௌரவ நிதி, திட்டமிடல் மற்றும் பொருளாதார அபிவிருத்தி அமைச்சரினால் மேற்கொள்ளப்பட்ட அவதானிப்புகள் மற்றும் நடவடிக்கைகளை பாராளுமன்றத்தில் சமர்ப்பித்தல்.

Name of the Institution

: Colombo Municipal Council

Parliamentary Series

: 490

Submission of the observations and measures taken by
Hon.Minister of Finance, Planning and Economic
Development under Standing Order No. 119(4) regarding the
report on the Colombo Municipal Council tabled by the
Committee on Public Accounts of Parliament, to the
Parliament.



මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය
நிதி, திட்டமிடல் மற்றும் பொருளாதார அபிவிருத்தி அமைச்சு
MINISTRY OF FINANCE, PLANNING AND ECONOMIC DEVELOPMENT

මහලේකම් කාර්යාලය, කොළඹ 01,
ශ්‍රී ලංකාව.

செயலகம், கொழும்பு 01.
இலங்கை.

The Secretariat, Colombo 01.
Sri Lanka.

කාර්යාලය } 011 - 2484500
 அலுவலகம் } 011 - 2484600
 Office } 011 - 2484700

ෆැක්ස් }
 தொலைநகல் } 011 - 2449823
 Fax }

වෙබ් අඩවිය }
 இணையத்தளம் } www.treasury.gov.lk
 Website }

මගේ අංකය } MF06/10//PS/490
 எனது இல. }
 My No. }

ඔබේ අංකය }
 உமது இல. }
 Your No. }

දිනය } 2026.05.07
 திகதி }
 Date }


ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා මගින්
 ගරු පාර්ලිමේන්තුවේ කථානායකතුමා
 ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
 ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවලට අදාළව රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාව සම්බන්ධයෙන් මුදල් විෂය භාර අමාත්‍යවරයාගේ නිරීක්ෂණ සහ ගනු ලැබූ පියවර ඉදිරිපත් කිරීම.
පාර්ලිමේන්තු ප්‍රකාශනමාලා අංක 490 රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තාව - කොළඹ මහ නගරසභාව.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ නව සංශෝධිත පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 119(4) අනුව රජයේ ගිණුම් කාරක සභාව විසින් අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවල කටයුතු විමර්ශනය කිරීමෙන් අනතුරුව එම කමිටුව විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලබන වාර්තාවේ සඳහන් නිරීක්ෂණ/නිර්දේශ/නියෝග සම්බන්ධයෙන් මුදල් විෂය භාර අමාත්‍යවරයා විසින් සිය නිරීක්ෂණ සහ ගන්නා ලද පියවර, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිය යුතුය.

ඒ අනුව, දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභා වාරය තුල දී රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් විමර්ශනයට ලක් කරන ලද, කොළඹ මහ නගරසභාව පිළිබඳ විමර්ශනය පදනම් කරගෙන රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් සම්පාදිත වාර්තාව පාර්ලිමේන්තු ප්‍රකාශනමාලා 490 හි අන්තර්ගත වේ. ඒ සම්බන්ධයෙන් ගරු මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාගේ නිරීක්ෂණ සහ ගනු ලබන පියවර පිළිබඳ වාර්තාව මේ සමඟ ඉදිරිපත් කරමි.

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ නිර්දේශ සම්බන්ධයෙන් කොළඹ මහා නගර සභාව විසින් ප්‍රගතිය වාර්තා කර ඇති අතර මේ සම්බන්ධ සෘජු වගකීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සතු වන අතර වාර්තාවේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් මුදල් කොමිෂන් සභාවෙන්ද නිරීක්ෂණ විමසන ලද අතර මුදල් කොමිෂන් සභාවටද සෘජුවම මැදිහත් වියහැකි කරුණු, ඉහත වාර්තාවේ ඇතුළත් නොවන බව දැනුම් දී ඇත. එම නිර්දේශ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ, විගණන හා කළමනාකරණ කමිටුවේදී පූර්ණ ලෙස සාකච්ඡා කරන මෙන් කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් එම විගණන හා කළමනාකරණ කමිටුවට සහභාගී වන නිලධාරීන් හට උපදෙස් ලබා දෙන මෙන් අධ්‍යක්ෂ ජනරාල් දැනුවත් කර ඇතිබව ගරු පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කරමි.


 අනුර කුමාර දිසානායක
 මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය

දෙපාර්තමේන්තුවේ නම

: කොළඹ මහා නගර සභාව

පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් සභාගත කරන ලද කොළඹ මහා නගර සභාව සම්බන්ධ වාර්තාව සම්බන්ධයෙන් ස්ථාවර නියෝග අංක 119(4) යටතේ ගරු මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාගේ නිරීක්ෂණ සහ ගනු ලබන පියවර පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම.


අංකය	වාර්තාවේ සඳහන් කාරක සභාව විසින් හඳුනා ගත් අඩුපාඩු	ආයතනය විසින් අඩුපාඩු නිවැරදිකරගැනීම සඳහා ගනු ලැබූ පියවර/වර්තමාන තත්ත්වය
01.	හිඟ වරිපනම් බදු ආදායම් අය කරගැනීම. පිටුව 09 – d කාරක සභාවේ නිර්දේශ	හිඟ වරිපනම් බදු ආදායම් අයකර ගැනීමට අදාළව කාරක සභාව විසින් නිර්දේශ කර ඇති කරුණු සම්බන්ධයෙන් වාර්තා කර ඇති ප්‍රගතිය පිළිබඳ කරුණු පසු විපරම් කිරීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ, විගණන හා කළමනාකරණ කමිටුවේදී පූර්ණ ලෙස සාකච්ඡා කරන මෙන් කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් එම විගණන හා කළමනාකරණ කමිටුවට සහභාගී වන නිලධාරීන් හට උපදෙස් ලබා දෙන මෙන් අධ්‍යක්ෂ ජනරාල් දැනුවත් කර ඇත.
02	මහා නගර සභාව සතු ඉඩම් 168 සම්බන්ධ ගැටලු පිටුව 10 – d කාරක සභාවේ නිර්දේශ	මේ සම්බන්ධව කොළඹ මහා නගර සභාව විසින් ප්‍රගතිය වාර්තා කර ඇති අතර එම කරුණු සෘජුවම මුදල් අමාත්‍යාංශ විෂය පථයට අදාළ නොමැති බව පෙන්වා පෙන්වා දිය හැක. එහෙත් එම කරුණු සම්බන්ධයෙන් පසු විපරම් කිරීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ, විගණන හා කළමනාකරණ කමිටුවේදී පූර්ණ ලෙස සාකච්ඡා කරන මෙන් කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් එම විගණන හා කළමනාකරණ කමිටුවට සහභාගී වන නිලධාරීන් හට උපදෙස් ලබා දෙන මෙන් අධ්‍යක්ෂ ජනරාල් දැනුවත් කර ඇත.
03	මෝදර එලිහවුස් ඉඩම (Elie House) පිටුව 14 – d කාරක සභාවේ නිර්දේශ	මෙම නිර්දේශයට අදාළව ප්‍රගතිය කොළඹ මහ නගර සභාව විසින් වාර්තා කර ඇති බව නිරීක්ෂණය වන අතර ඒ සම්බන්ධව මුදල් අමාත්‍යාංශ විෂයපථයට සෘජුවම අදාළ නොවන බැවින් ඒ සඳහාද වෙනත් නිරීක්ෂණද නොමැත. එම කරුණු සම්බන්ධයෙන් පසු විපරම් කිරීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ, විගණන හා කළමනාකරණ කමිටුවේදී පූර්ණ ලෙස සාකච්ඡා කරන මෙන් කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් එම විගණන හා කළමනාකරණ කමිටුවට සහභාගී වන නිලධාරීන් හට උපදෙස් ලබා දෙන මෙන් අධ්‍යක්ෂ ජනරාල් දැනුවත් කර ඇත.

04	බොරැල්ල සුසාන භූමි පාලකගේ නිල නිවාසය හා ඉඩම අවභාවිතා කිරීම. පිටුව 20 – d කාරක සභාවේ නිර්දේශ	මෙම කරුණට අදාලව කාරන සභාවේ නිර්දේශ සහ නිර්දේශ ඉටුකිරීමේ ප්‍රගතිය යටතේ පෙන්වා ඇති කරුණු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයට සෘජු මැදිහත් වීමක් නොමැති බව නිරීක්ෂණය වන අතර මේ පිළිබඳව පසු විපරම් කිරීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ, විගණන හා කළමනාකරණ කමිටුවේදී පූර්ණ ලෙස සාකච්ඡා කරන මෙන් කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් එම විගණන හා කළමනාකරණ කමිටුවට සහභාගී වන නිලධාරීන් හට උපදෙස් ලබා දෙන මෙන් අධ්‍යක්ෂ ජනරාල් දැනුවත් කර ඇත.
05	බොරැල්ල සුසාන භූමියේ මළසිරුරු භූමිදානය කිරීමට බදු දී ඇති ස්ථාන සහ භෂ්මාවශේෂ තැන්පත් කිරීමට අවසර දී ඇති ස්ථාන. පිටු අංක 22 – d කාරක සභාවේ නිර්දේශ	බොරැල්ල සුසාන භූමි ප්‍රමාණය කළමනාකරණයට මනා වැඩපිළිවෙලක් තිබිය යුතු බවට පෙන්වා දී ඇති නිරීක්ෂණ සහ නිර්දේශ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයට සෘජු මැදිහත් වීමක් නොමැති බව සහ කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් විසින් මේ සම්බන්ධව වාර්තා කර ඇති කරුණු පිළිබඳව පසු විපරම් කිරීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ, විගණන හා කළමනාකරණ කමිටුවේදී පූර්ණ ලෙස සාකච්ඡා කරන මෙන් කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් එම විගණන හා කළමනාකරණ කමිටුවට සහභාගී වන නිලධාරීන් හට උපදෙස් ලබා දෙන මෙන් අධ්‍යක්ෂ ජනරාල් දැනුවත් කර ඇත.
06	අපජල පොම්පාගාරය සහ අපජල පවිත්‍රාගාරය. පිටුව 25 – d කාරක සභාවේ නිර්දේශ	අපජල පොම්පාගාරය සහ අපජල පවිත්‍රාගාරයට අදාලව පෙන්වා දී ඇති නිර්දේශ සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාව විසින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සුදුසු බව නිරීක්ෂණය වන අතර මුදල් අමාත්‍යාංශ විෂයපථයට සෘජුව මැදිහත් වීමක් නොමැති මෙම කරුණු සම්බන්ධයෙන් අදාල අමාත්‍යාංශය විසින් පසු විපරම් කිරීමේ ක්‍රියාමාර්ගයක් අනුගමනය කළයුතු බවත් පෙන්වා දිය හැක. කෙසේවෙතත් එම නිර්දේශ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ, විගණන හා කළමනාකරණ කමිටුවේදී පූර්ණ ලෙස සාකච්ඡා කරන මෙන් කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් එම විගණන හා කළමනාකරණ කමිටුවට සහභාගී වන නිලධාරීන් හට උපදෙස් ලබා දෙන මෙන් අධ්‍යක්ෂ ජනරාල් දැනුවත් කර ඇත.
07	රථවාහන නැවතුම්පළ කොන්ත්‍රාත්කරුවන්ගෙන් කුලී මුදල් අය කර ගැනීමේ දුර්ලච්චතා පැවතීම පිටුව 26 – d කාරක සභාවේ නිර්දේශ	රථවාහන නැවතුම්පළ කුලී කොන්ත්‍රාත්කරුවන්ගෙන් හිඟ වාරික අය කර ගැනීම හා ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සිදුව ඇති ගැටලු සහගත තත්වයන් සම්බන්ධයෙන් කාරක සභාව විසින් පෙන්වා දී ඇති නිරීක්ෂණ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම කොළඹ මහ නගර සභාව විසින් කල යුතු අතර මේ පිළිබඳව අදාල අමාත්‍යාංශය විසින් මනා පසු විපරම් කිරීමක් සිදු කළයුතු බව නිරීක්ෂණ වශයෙන් පෙන්වා දිය හැක.

		එම නිර්දේශ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ, විගණන හා කළමනාකරණ කමිටුවේදී පූර්ණ ලෙස සාකච්ඡා කරන මෙන් කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් එම විගණන හා කළමනාකරණ කමිටුවට සහභාගී වන නිලධාරීන් හට උපදෙස් ලබා දෙන මෙන් අධ්‍යක්ෂ ජනරාල් දැනුවත් කර ඇත.
08	බස් නැවතුම් දැන්වීම් පුවරු ව්‍යාපෘතිය, ග්‍රැන්ට් සංඥා පුවරු සහ Smart Street Light යන ව්‍යාපෘති සම්බන්ධ ගැටලු පිටුව 31 - d කාරක සභාවේ නිර්දේශ	මේ සම්බන්ධයෙන් වූ නිරීක්ෂණ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයට සෘජුව මැදිහත් වීමක් නොමැති බවද පෙන්වා දෙන අතර එම නිර්දේශ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ, විගණන හා කළමනාකරණ කමිටුවේදී පූර්ණ ලෙස සාකච්ඡා කරන මෙන් කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් එම විගණන හා කළමනාකරණ කමිටුවට සහභාගී වන නිලධාරීන් හට උපදෙස් ලබා දෙන මෙන් අධ්‍යක්ෂ ජනරාල් දැනුවත් කර ඇත.
09	කාර්ය මණ්ඩල පුරප්පාඩු පිටුව 31 - d කාරක සභාවේ නිර්දේශ	කාර්ය මණ්ඩල පුරප්පාඩු සම්බන්ධයෙන් යම් සහායක් අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා මෙම අමාත්‍යාංශය යටතේ ඇති කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ හා නිර්දේශ ලබා ගැනීම සුදුසු බව පෙන්වා දෙන අතර මෙම බඳවා ගැනීම් සම්බන්ධයෙන් ප්‍රගතිය වාර්තා කර නොමැති බැවින් මේ පිළිබඳව අදාළ අමාත්‍යාංශය වෙතින් වාර්තා කැඳවීම සුදුසු බව පෙන්වා දෙමි. එම නිර්දේශ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ, විගණන හා කළමනාකරණ කමිටුවේදී පූර්ණ ලෙස සාකච්ඡා කරන මෙන් කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් එම විගණන හා කළමනාකරණ කමිටුවට සහභාගී වන නිලධාරීන් හට උපදෙස් ලබා දෙන මෙන් අධ්‍යක්ෂ ජනරාල් දැනුවත් කර ඇත.

ඉහත වාර්තාවේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් මුදල් කොමිෂන් සභාවෙන්ද නිරීක්ෂණ විමසන ලද අතර මුදල් කොමිෂන් සභාවටද සෘජුවම මැදිහත් විය හැකි කරුණු, ඉහත වාර්තාවේ ඇතුළත් නොවන බව දැනුම් දී ඇත.

පාර්ලිමේන්තු ප්‍රකාශනමාලා අංක 490 සඳහා කොළඹ මහා නගර සභාවට අදාළව ස්ථාවර නියෝග අංක 119(4) යටතේ රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් ඉදිරිපත් කරනු ලබන වාර්තා සම්බන්ධයෙන් ගරු මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාගේ නිරීක්ෂණ සහ ගනු ලබන පියවර පිළිබඳ තොරතුරු ඉහත පරිදි කාරුණිකව ඉදිරිපත් කරමි.


ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම
ලේකම්
05-May-20.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය.

